



(අටවැනි පාර්ලිමේන්තුව — පළමුවැනි සභාවාරය)

අංක 4(4).]

**පාර්ලිමේන්තුවේ අංක 4 දරන
න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකය**

නිකුත් කළේ 2016 සැප්තැම්බර් මස 23 වැනි සිකුරාදා

2016 ඔක්තෝබර් මස 04 වැනි අඟහරුවාදා

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*

ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා, — ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනත යටතේ නියෝග, — 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනතේ 36 වගන්තියේ (2) උප වගන්තියේ (ඇ) සහ (ඉ) ඡේද සමඟ කියවිය යුතු, එකී පනතේ 67 වගන්තිය යටතේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් සාදනු ලැබූ, 2016 ජූනි මස 15 දිනැති අංක 1971/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.20 වැනි දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.

2016 ඔක්තෝබර් මස 05 වැනි බදාදා

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

524/16

ගරු බුද්ධික පතිරණ මහතා, — ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වර්ෂ 2015 වසර වනවිට ශ්‍රී ලංකාවේ කෝපි වගා කරන භූමි ප්‍රමාණය කොපමණද;
- (ii) 2010 සිට 2015 දක්වා වසර පහ තුළ කෝපි නිෂ්පාදනය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කිලෝග්‍රෑම් කොපමණද;
- (iii) රජය විසින් ගොවීන්ගෙන් සෘජුවම කෝපි මිලදී ගන්නේද;
- (iv) එසේ නම්, පසුගිය වසර පහ තුළ රජය විසින් මිලදී ගත් කෝපි ප්‍රමාණය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) කෝපි නිෂ්පාදනය ඉහළ දැමීමට පියවර ගන්නේද;
 - (ii) එසේ නම්, එම පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(2)

- (ඇ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවට කෝපි ආනයනය කරන්නේද;
 - (ii) එසේ නම්, පසුගිය වසර පහ තුළ ආනයනය කළ කෝපි ප්‍රමාණය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (iii) ශ්‍රී ලංකාව කෝපි අපනයනය කරන්නේද;
 - (iv) එසේ නම්, පසුගිය වසර පහ තුළ අපනයනය කළ කෝපි ප්‍රමාණය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

611/'16

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, — කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

- (අ) (i) 2010 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කළ කරුංකා ප්‍රමාණය;
 - (ii) ඒවායේ වටිනාකම;
 - (iii) අපනයනකරුවන් හා ඔවුන්ගේ ලිපිනයන්;
 - (iv) එක් එක් අපනයනකරු අපනයනය කළ ප්‍රමාණය හා වටිනාකම;
 - (v) එක් එක් අපනයනකරු රජයට ගෙවූ බදු මුදල;
- වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) 2010 වසරේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කළ කරුංකා ප්‍රමාණය;
 - (ii) ඒවායේ වටිනාකම;
 - (iii) ආනයනකරුවන් හා ඔවුන්ගේ ලිපිනයන්;
 - (iv) එක් එක් ආනයනකරුවන් ආනයනය කළ ප්‍රමාණය හා වටිනාකම;
 - (v) ආනයනය කළ රට;
 - (vi) එක් එක් ආනයනකරු රජයට ගෙවූ බදු මුදල;
- වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඈ) (i) 2010 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ කරුංකා නිෂ්පාදනය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (ii) නීතිවිරෝධී ලෙස කරුංකා ප්‍රති අපනයන ක්‍රියාවලියක් ශ්‍රී ලංකාව හරහා සිදුවන බවත්, එමඟින් දේශීය කරුංකා නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් දුෂ්කරතාවයට පත්ව ඇති බවත් පිළිගන්නේද;
 - (iii) මෙම නීතිවිරෝධී ප්‍රති අපනයනය වැළැක්වීමට රජය ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

736/'16

ගරු බිමල් රත්නායක මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ,
 - (i) ලියාපදිංචිව තිබූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;

(3)

(ii) අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව,

- (i) රජයට අයත් සමාගම්;
- (ii) අර්ධ රාජ්‍ය ආයතන;
- (iii) පෞද්ගලික අංශය;
- (iv) කර්මාන්ත අංශය;
- (v) කෘෂිකර්මාන්ත අංශය;
- (vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නක් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

820/16

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා, — ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

(අ) (i) අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, සේනානායකපුර ග්‍රාම නිලධාරී වසමේ, ඩී. එස්. සේනානායක විදියේ, 4 වන මාවතේ සිතියම් අංක 280007 සහ කැබලි අංක 686 සහ බලපත්‍ර අංක අම්/වා/බ 1369 දරන ඉඩමෙහි සෝමදාස සෙල්ලභේවා යන අය විසින් වෙළඳසලක් පවත්වාගෙන ගිය බවත්;

(ii) 1991 වර්ෂයේදී මෙම ඉඩම පොදු කටයුත්තක් සඳහා රජයට පවරා ගත් බවත්;

(iii) එහි පොදු කටයුත්තක් සිදු නොවූ බැවින්, අම්පාර සහකාර ඉඩම් කොමසාරිස් විසින් වසර 30ක් සඳහා තක්සේරු කර රු.171,050/-ක් සහ මිනින්දෝරු ගාස්තු වශයෙන් රු.1,450/-ක් ලබාගෙන නැවත සෝමදාස සෙල්ලභේවා මහතාට ඉඩම භුක්ති විඳීමට අවසර ලබා දී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත (අ)(i) හි සඳහන් ඉඩම සෝමදාස සෙල්ලභේවා මහතාට අයත් ඉඩමක්ද;

(ii) එම ඉඩමේ විශාලත්වය කොපමණද;

(iii) එහි වෙළඳසලක් පවත්වාගෙන යන ලද්දේ කවර දිනයක සිට කවර දිනයක් දක්වාද;

(iv) එම ඉඩම රජයට පවරා ගැනීමක් සිදු කර තිබේද;

(v) එම ඉඩම පවරා ගන්නා ලද්දේ කුමන පොදු කටයුත්තක් සඳහා ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

(4)

**2016 ඔක්තෝබර් මස 25 වැනි අඟහරුවාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

456/'16

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, — පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) හිඟරක්ගොඩ ප්‍රාදේශීය සභාව මගින්, කැළි කසළ බැහැර කිරීමේ ස්ථානය ලෙස හඳුනාගෙන තිබෙන රොටාවල, පොල්වත්ත ඉඩම අපවිත්‍ර වී එහි ජල මූලාශ්‍රයන් හානිවීමේ අවදානම් තත්ත්වයක් පවතින බව දන්නේද;
 - (ii) පානීය ජල ප්‍රශ්නය සහ වකුගඩු රෝගී තත්ත්වය උග්‍ර ලෙස පවතින එම පළාතේ ජනතාවට මෙයින් සිදුවන බලපෑම අවම කිරීම පිණිස ගනු ලබන පියවර කවරේද;
 - (iii) අවට පරිසරයට හානි නොවන අයුරින් ක්‍රමවත් ලෙස කැළි කසළ බැහැර කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්නේද;
 - (iv) එසේ නම්, එම දිනය කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

464/'16

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

- (අ) (i) 2016 ජනවාරි 01 දිනට ජනාධිපතිතුමා විසින් සිය කාර්ය මණ්ඩලයට පත්කර ඇති සියලුම උපදේශකවරුන්, ලේකම්වරුන්, සම්බන්ධීකරණ නිලධාරීන්, පෞද්ගලික සහකාරවරුන් සහ වෙනත් එවැනි නිලධාරීන් සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (ii) ඉහත (i) අනුව මුළු නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;
 - (iii) ඉහත (i)හි නිලධාරීන්ගේ නම් සහ එක් එක් නිලධාරියාට ලබා දී ඇති වැටුප්, දීමනා, කාර්ය මණ්ඩල සහ වෙනත් පහසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (iv) ඉහත (i)හි නිලධාරීන්ගේ අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

**2016 ඔක්තෝබර් මස 26 වැනි බදාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

465/'16

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

- (අ) (i) 2015 වසර තුළ ජනාධිපතිතුමා සහභාගි වූ විදේශ සංචාර කවරේද;

(5)

(ii) එක් එක් විදේශ සංචාරයට සහභාගී වූ පුද්ගලයන්ගේ නම්, තනතුරු සහ එම පුද්ගලයන් වෙනුවෙන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන විසින් දරන ලද වියදම් වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

479/16

ගරු කනක හේරත් මහතා, — කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

(අ) 2015 වර්ෂයේදී,

(i) ශ්‍රී ලාංකිකයන් විසින් පරිභෝජනය කළ සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් කොපමණද;

(ii) පරිභෝජනය කරන ලද සීනි ප්‍රමාණයෙන් ආනයනය කළ සීනි ප්‍රමාණය කොපමණද;

(iii) ආනයනය කළ සීනි ප්‍රමාණයෙහි වටිනාකම කොපමණද;

(iv) දේශීය සීනි කර්මාන්තශාලාවලින් නිෂ්පාදනය කළ සීනි ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2014 සහ 2015 වර්ෂවලදී දේශීය සීනි කර්මාන්තශාලාවලින් නිෂ්පාදනය කරන ලද සීනි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) 2014 වර්ෂයට සාපේක්ෂව, 2015 වර්ෂයේදී සීනි නිෂ්පාදනයේ වැඩිවීමක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

598/16

ගරු ලකී ජයවර්ධන මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

(අ) පළමුවන ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා දෙන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක පෞද්ගලික පාසල් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) එම පාසල්වල,

(i) නම් කවරේද;

(ii) පිහිටා තිබෙන ප්‍රදේශ කවරේද;

(iii) පවත්වාගෙන යන්නේ කවුරුන් විසින්ද;

(iv) ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව;

වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) රජයේ පාසල්වල මෙන්ම පෞද්ගලික පාසල්වලදී වැඩි වශයෙන් අධ්‍යාපනය ලබන්නේ ශ්‍රී ලාංකික දරුවන් බවත්, පෞද්ගලික පාසල්වල අධික ගාස්තු අය කරන බවත්;

(ii) පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම හා සාධාරණ මුදලක් අය කිරීම වැනි කටයුතු අධීක්ෂණය සහ නියාමනය කිරීමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් විය යුතු බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඈ) (i) (ඇ) (ii) හි සඳහන් ක්‍රමවේදය සකස් කිරීම සඳහා පියවර ගන්නේද;

(6)

- (ii) එසේ නම්, එම දිනය කවරේද;
- යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

634/16

ගරු ඉ. වාල්ස් නිර්මලනාදන් මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) මූලික සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයන්, විධිමත් බඳවා ගැනීමේ පටිපාටියකින් තොරව වන්නී දිස්ත්‍රික්කයේ සමෘද්ධි නිලධාරීන් ලෙස බඳවාගෙන ඇති බව දන්නේද;
- (ii) එලෙස සුදුසුකම් නොමැතිව බඳවාගෙන ඇති සමෘද්ධි නිලධාරීන්ගේ තොරතුරු කවරේද;
- (iii) අවිධිමත් ලෙස පත්කර ඇති පුද්ගලයන් සේවයෙන් ඉවත් කර විධිමත් ලෙස අලුතින් නිලධාරීන් බඳවා ගැනීමට කඩිනම් පියවර ගන්නේද;

- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

720/16

ගරු ඉෂාක් රහුමාන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාව වැඩි වශයෙන් ජීවත් වන බවත්;
- (ii) මෙම ප්‍රදේශයේ විශාල හා කුඩා වැව් රාශියක් ප්‍රතිසංස්කරණය නොකර අත්හැර දමා තිබෙන බවත්;
- (iii) විශේෂයෙන් විශාල වැව් 16ක් හා කුඩා වැව් 48ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු තත්ත්වයේ පවතින බවත්;

- එතුමා දන්නෙහිද?
- (ආ) ඉහත අ (iii) හි සඳහන් වැව් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2016 ඔක්තෝබර් මස 27 වැනි බ්‍රහස්පතින්දා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

490/16

ගරු කනක හේරත් මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) (i) 2015 - 2016 වර්ෂය සඳහා සමෘද්ධි සහනාධාරය ලබාදීම සඳහා සලකා බලනු ලැබූ නිර්ණායක කවරේද;
- (ii) එම නිර්ණායකවලට අනුකූලව සමෘද්ධි සහනාධාර ලබා දී ඇති බවට සෑහීමකට පත් වන්නේද;
- (iii) සහනාධාර ලැබිය යුතු නමුත් දැනට සහනාධාර නොලබන පවුල් සිටින බව පිළිගන්නේද;
- (iv) ඔවුන්ට සහනාධාර ලබා දීමට පියවර ගන්නේද;

(7)

(v) එසේ නම්, ඒ කවර දිනයක සිටද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

782/16

ගරු බන්දුල ගුණවර්ධන මහතා, — මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) වර්ෂ 2000 සිට 2014 දක්වා, ශ්‍රී ලංකා රජය ලද විදේශ ප්‍රදානයන්හි රුපියල් වටිනාකම, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) 2015 වර්ෂය සඳහා වූ වාර්ෂික ඇස්තමේන්තුවෙහි උපකල්පිත විදේශ ප්‍රදාන ප්‍රමාණය කොපමණද;
- (iii) 2015 වර්ෂයේදී ශ්‍රී ලංකා රජය ලද මුළු විදේශ ප්‍රදාන ප්‍රමාණය කොපමණද;
- (iv) 2015 වර්ෂයේදී විදේශ ප්‍රදානයන් අඩුවීම කෙරෙහි බලපෑ හේතූන් කවරේද;
- (v) 2016 වර්ෂයේදී අපේක්ෂිත විදේශ ප්‍රදානයන් පිළිබඳව ශුභවාදී ධනාත්මක වෙනසක් අපේක්ෂා කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

786/16

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, — කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) පාරම්පරික දේශීය අත්පෙහෙකම් කර්මාන්තය වර්තමානයේදී විශාල අර්බුදයකට ලක්වී ඇති බවත්;
- (ii) මෙම නිෂ්පාදන සඳහා ඉල්ලුම වැඩි වී ඇති අතර ගුණාත්මක නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාගත හැකි බවත්;
- (iii) ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති මෙම කර්මාන්තය සඳහා පසුගිය රජය දිවුලපිටිය, මඩම්පැල්ල ප්‍රදේශයේ පාරම්පරික කර්මාන්තකරුවන් 300කට පමණ යන්ත්‍රෝපකරණ හා දැනුම ලබාදුන් බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) ගම්පහ දිස්ත්‍රික්කය තුළ,

- (i) ගෘහ කර්මාන්තයක් වශයෙන් මෙම කර්මාන්තයේ නියැලෙන පවුල්;
- (ii) ජේෂ්කර්ම මධ්‍යස්ථාන;
- (iii) පහසුකම් සැපයීමට සිටින නිලධාරීන්;

සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) ඉහත අ (iii) හි සඳහන් පුද්ගලයන්ගේ තත්ත්වය පිළිබඳව සොයා බලා තිබේද;
- (ii) කර්මාන්තයේ දැනට නියුක්ත පිරිස කොපමණද;
- (iii) ඔවුන්ගේ මාසික නිමවුම කොපමණද;
- (iv) ඒවා අලෙවි කරන්නේ කා හටද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඈ) (i) හිඟව පවතින අමුද්‍රව්‍ය සැපයීමට වැඩපිළිවෙළක් තිබේද;
- (ii) නිෂ්පාදන මිලදී ගැනීමට හෝ ගැනුම්කරුවන් සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙළක් තිබේද;
- (iii) පුහුණු වැඩමුළු හා අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් පවත්වන්නේද;

- (iv) එසේ නම්, අවසන් වරට එවැන්නක් පැවැත්වූ දිනය කවරේද;
 - (v) කර්මාන්තය දියුණු කිරීමේ වැඩපිළිවෙළ කවරේද;
- යන්නන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

788/'16

ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන් මහතා, — ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11හි, මෙතෙක් පරිපාලන කටයුතු සිදුවී ඇත්තේ පැරණි සීමා මායිම්වලට අනුකූලව වන අතර, 1992 අංක 58 දරන බලනල පැවරීමේ පනත හා 1996.08.02 දිනැති අංක 935 දරන ගැසට් පත්‍රයට අනුව නව මායිම් සලකුණු කරමින් පවතින බවත්;
- (ii) එමඟින්, පදවි ශ්‍රීපුර කොට්ඨාසයේ, 31J සිංහපුර, 31F පරණ මැදවව්විය සහ 31M සමන්පුර යන ග්‍රාම නිලධාරී වසම් කොට්ඨාස දෙකකට බෙදෙන බවත්;
- (iii) ගෝමරන්කඩවල කොට්ඨාසයේ, 233C මයිලවැව ග්‍රාම නිලධාරී වසමේ කොටසක්ද, සේරුවිල කොට්ඨාසයේ, සමහර කොටස්ද වෙනත් කොට්ඨාසවලට බෙදෙන බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) පැරණි පරිපාලන බෙදීම් අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොට්ඨාස 11ට බෙදී තිබූ ග්‍රාම නිලධාරී වසම් හා ගම්මාන කවරේද;
- (ii) අ(i) සඳහන් පනතට අනුව මායිම් යළි සලකුණු කිරීමේදී වෙනත් කොට්ඨාසයකට අයත් වූ ග්‍රාම නිලධාරී වසම්/ගම් කවරේද;
- (iii) දැනට ක්‍රියාත්මක සීමා නිර්ණ කමිටු තීරණ අනුව, අලුතින් කොට්ඨාස මායිම් සලකුණු කරන්නේද;
- (iv) එසේ නම්, එම පදනම කවරේද;
- (v) ඒ සඳහා එක් එක් කොට්ඨාසයේ පදිංචිකරුවන්ගේ එකඟත්වය විමසන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

790/'16

ගරු විදුර වික්‍රමනායක මහතා, — සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) රාජගිරියේ පිහිටි, වික්ටෝරියා නිවාසය වාට්ටු 14කින් සමන්විත වන අතර සුවකළ නොහැකි ආබාධිතයන් 153දෙනෙකු නේවාසිකව සිටින බවත්;
- (ii) මෙම නිවාසයේ නේවාසිකයන්ගේ සියලු කටයුතුවලට මෙන්ම ජල, විදුලි, සේවක වැටුප් ඇතුළු පරිපාලන වියදම් සඳහා රජය මඟින් වාර්ෂිකව රුපියල් මිලියන 08ක පමණ මුදලක් ලබාදෙන බවත්;
- (iii) එම මුදල එම කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බවත්;
- (iv) සේවකයන්හට ගෙවනු ලබන වැටුප් ප්‍රමාණවත් නොවීම නිසා අලුතින් සේවකයන් බඳවා ගැනීමට හැකියාවක් නොමැතිවීමෙන් සේවක මණ්ඩලයද ප්‍රමාණවත් නොවන බවත්;
- (v) සේවක මණ්ඩලය සඳහා ප්‍රමාණවත් නිල නිවාස පහසුකම් නොමැති වීම සහ ප්‍රමාණවත් වැටුපක් නොලැබීම හේතුවෙන් මානසිකව පීඩාවට පත් වී සිටින සේවකයන්ගෙන්, ප්‍රශස්ත මට්ටමේ සේවයක් ලබා ගැනීම ගැටලුවක්ව පවතින බවත්;

එතුමා දන්නෙහිද?

(9)

- (ආ) (i) වත්මන් සේවකයන්ගෙන් උපරිම සේවයක් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම සහ පහසුකම් ලබාදීමට පියවර ගන්නේද;
 - (ii) අලුතින් සේවකයන් බඳවා ගැනීම සඳහා පියවර ගන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

800/'16

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) “ලභම පාසල හොඳම පාසල” වැඩසටහනට ඇතුළත් මූලික අධ්‍යාපන කලාපයට අයත් පාසල් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
 - (ආ) මූලික අධ්‍යාපන කලාපය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් ඇති නමුත්, එම කොට්ඨාසවල පිහිටි බොහෝ පාසල් “ලභම පාසල හොඳම පාසල” වැඩසටහනට ඇතුළත් කර නොගෙන නොසලකා හැර ඇති බව එතුමා දන්නෙහිද?
 - (ඇ) (i) (ආ) හි සඳහන් කර ඇති පරිදි පාසල් නොසලකා හැරීමට හේතුව කවරේද;
 - (ii) මූලික අධ්‍යාපන කලාපයේ නොසලකා හැර ඇති පාසල්, “ලභම පාසල හොඳම පාසල” වැඩසටහනෙහි නිර්ණායකයන්ට අනුව ඇතුළත් කර ගැනීමට පියවර ගන්නේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2016 ඔක්තෝබර් මස 28 වැනි සිකුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

491/'16

ගරු කනක හේරත් මහතා,— විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) (i) දින 100 වැඩසටහන යටතේ නිදහස් වයි-ෆයි කලාප ඇති කිරීමේ ව්‍යාපෘතිය මේ වනවිට ක්‍රියාත්මක වන්නේද;
 - (ii) මේ යටතේ ඇතිකළ නිදහස් වයි-ෆයි කලාප ප්‍රමාණය කොපමණද;
 - (iii) ඒ පිළිබඳව සෑහීමකට පත් වන්නේද;
 - (iv) ඒවා ක්‍රියාත්මක තත්ත්වයේ පවතීද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) කැගල්ල දිස්ත්‍රික්කය තුළ නිදහස් වයි-ෆයි කලාප පිහිටුවා තිබේද;
 - (ii) එසේ නම්, එම ස්ථාන කවරේද;
 - (iii) ඉදිරියේදී නිදහස් වයි-ෆයි කලාප ඇති කරන ප්‍රදේශ කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

792/'16

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2015.01.10 දින සිට මේ දක්වා ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා පැමිණි විදේශ ව්‍යාපාරිකයන් සංඛ්‍යාව සහ ආයෝජිත මුළු මුදල ඇමරිකානු ඩොලර් කොපමණද;

(10)

- (ii) ආයෝජකයාගේ රට, විදේශ ව්‍යාපාර ආයතනයේ නම, ලිපිනය සහ ආයෝජිත මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) ශ්‍රී ලංකාව තුළ එකී ආයෝජන ව්‍යාපෘති පිහිටා ඇති ප්‍රදේශ හා ආයෝජන වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) දැනට ඒ ඒ ව්‍යාපෘතිවල සේවය කරන ශ්‍රී ලාංකික සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) ආයෝජනයට ප්‍රථම අදාළ ආයෝජකයා ලබාදීමට එකඟ වූ රැකියා සංඛ්‍යාව සහ සැපයූ රැකියා සංඛ්‍යාව අතර පරස්පරයන් ඇති ව්‍යාපෘති කවරේද;
- (iii) ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම සඳහා අදාළ පහසුකම් ලබාගෙන හෝ ගිවිසුම්වලට එළඹුණු නමුත්, මේ දක්වා සිය ව්‍යාපෘති ආරම්භ නොකළ ආයෝජකයන් සිටින්නේද;
- (iv) එසේ නම්, අදාළ ආයෝජකයාට හෝ සමාගමට පිරිනමා ඇති පහසුකම් කවරේද;
- (v) 2012, 2013 සහ 2014 යන වර්ෂවලදී ශ්‍රී ලංකාව තුළ මුළු විදේශ ආයෝජනය වෙන් වෙන් වශයෙන් ඇමරිකානු ඩොලර්වලින් කොපමණද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

801/'16

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) මූලතිඵ, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කයන්හි සමෘද්ධි සහනාධාර ලබාගන්නා පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (ii) ඉහත දිස්ත්‍රික්කයන්හි දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත්වන පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත්වන, සමෘද්ධි සහනාධාර ලබාගැනීම සඳහා සුදුසුකම් තිබෙන එහෙත්, සමෘද්ධි සහනාධාර නොලැබෙන ජනතාවට එය ලබාදීම සඳහා කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

816/'16

ගරු ප්‍රසන්න රණවිර මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2016 මැයි මස කොළොන්නාව, කැලණිය, කඩුවෙල, හංවැල්ල සහ බියගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට බරපතල ලෙස බලපෑ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් පුද්ගලයන්ට රජය විසින් ලබාදීමට පොරොන්දු වූ රු.10,000/-ක දීමනාව මේ වනවිට ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
- (ii) ඒ සඳහා මේ වනවිට වැයකර ඇති මුදල කොපමණද;
- (iii) ආධාර ලබාදීම සඳහා යොදාගනු ලබන නිර්ණායක කවරේද;
- (iv) ආධාර ලැබීම සඳහා සුදුසුකම් ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
- (v) කුලී, බදු හෝ තාවකාලික පදනම මත නිවාසවල පදිංචිව සිටි පුද්ගලයන්හට මෙම මූල්‍ය ආධාරය ලබා දෙන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය, ජපානය වැනි රටවල්වලින් ලබා දෙන බවට ප්‍රකාශයට පත්වූ මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර මේ වනවිට මෙරටට ලැබී තිබේද;
- (ii) එසේ නම්, ලැබී ඇති මූල්‍ය ආධාර ප්‍රමාණය හා ද්‍රව්‍යමය ආධාරවල වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) එම ආධාර ජනතාව වෙත ලබා දී තිබේද;
- (iv) එසේ නම්, එම ආධාර ලැබී ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

817/'16

ගරු විමලවීර දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) කොළඹ හෝ තදාසන්න ප්‍රදේශවල විවිධ සේවාවන්හි යෙදවීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළුන් පිට පළාත්වලින් කැඳවන බව එතුමා දන්වන්නේද?
- (ආ) (i) එසේ කැඳවා විවිධ සේවාවන්හි යෙදවන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සෙබළුන්ගෙන් යම් පිරිසකට වැටුපට අතිරේකව යැපීම් දීමනාවක් ගෙවන බවත්;
- (ii) එම සේවාවන්ට හා තත්වයන්ට සමානව සේවයේ යොදවනු ලබන තවත් සෙබළුන් පිරිසකට එම දීමනාව නොගෙවන බවත්;
- (iii) ඒ අනුව සමාන සේවාවන් හා සමාන තත්වයන් යටතේ එකී සෙබළුන් පිරිසට වෙනස් ආකාරයට සැලකීම අසාධාරණ බවත්;

එතුමා පිළිගන්නේද?

(ඇ) එසේ නම්, එසේ අසාධාරණයට ලක්වන සෙබළුන්ට සාධාරණ යැපීම් දීමනාවක් ලබාදීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

822/'16

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරියෙකු විශ්‍රාම ගැන්වීමේදී මණ්ඩලයෙන් ලැබෙන ප්‍රතිලාභ කවරේද;
- (ii) ඒ සඳහා ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන කවරේද;
- (iii) අදාළ ලිපිලේඛන විධිමත්ව තිබියදීත්, ප්‍රතිලාභ ගෙවීම ප්‍රමාද වීමට හේතු කවරේද;
- (iv) මණ්ඩලයෙන් ගෙවනු ලබන ප්‍රතිලාභ කවරේද යන්න වෙන් වෙන් වශයෙන් අදාළ නිලධාරියා වෙත දන්වා නොයවන්නේ මන්ද;

යන්න එතුමා සඳහන් කරන්නේද?

- (ආ) (i) සේවයේ සිටියදී සෑම ගෙවීමක්ම නිලධාරියාට දැන්වීම හා ගෙවීම් ලබා ගත් බවට නිලධාරියාගෙන් අත්සන් ලබා ගැනීම සිදු කරන්නේ නම්, විශ්‍රාම ගැන්වීමේදී එම පිළිවෙත අනුගමනය නොකරන්නේ මන්ද;
- (ii) එසේ නම්, එය වරදක් බව පිළිගන්නේද;
- (iii) නොඑසේ නම්, ඒ මන්ද;

(iv) වර්ෂ 2012 සිට මේ දක්වා විශ්‍රාම ගත්වන ලද සියලුම නිලධාරීන්ට අදාළ ගෙවීම් කර අවසන් කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

**2016 නොවැම්බර් මස 11 වැනි සිකුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

681/16

ගරු බුද්ධික පතිරණ මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) රජයේ නිලධාරීන්ට සමෘද්ධි සහනාධාරය ලබාගත හැකිද;
- (ii) රජයේ නිලධාරීන්ට ලබාගත හැකි, රජයෙන් ලබාදෙන ආධාර හා දීමනා කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පන්තල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ රජයේ සේවකයන් සමෘද්ධි සහනාධාරය ලබාගන්නා බව දන්නේද;
- (ii) එසේ නම්, එම නිලධාරීන්ගේ නම්, තනතුරු හා සේවා ස්ථාන කවරේද;
- (iii) එම පුද්ගලයන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග කවරේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

732/16

ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල කොළඹ දිස්ත්‍රික්කය තුළ,
 - (i) ලියාපදිංචිව තිබූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;
 - (ii) අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව,
 - (i) රජයට අයත් සමාගම්;
 - (ii) අර්ධ රාජ්‍ය ආයතන;
 - (iii) පෞද්ගලික අංශය;
 - (iv) කර්මාන්ත අංශය;
 - (v) කෘෂිකර්මාන්ත අංශය;
 - (vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

682/'16

ගරු බුද්ධික පතිරණ මහතා, — රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ආරක්ෂක සේප්පු සේවාව සඳහා අයකරනු ලබන ගාස්තු ඉහළ දමා ඇති බවත්;
- (ii) එයින් පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වී ඇති බවත්;
- එතුමා දන්නෙහිද?
- (ආ) (i) ආරක්ෂක සේප්පු සඳහා අයකරන ගාස්තු ඉහළ දැමීමට හේතු කවරේද;
- (ii) පාරිභෝගිකයන්ට අමතර වරප්‍රසාද ලබා දෙන්නේද;
- (iii) එසේ නම්, එම වරප්‍රසාද කවරේද;
- (iv) මෙම සේවාවේ ගාස්තු පහත දැමීමට කටයුතු කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

734/'16

ගරු බිමල් රත්නායක මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල මහනුවර දිස්ත්‍රික්කය තුළ,
 - (i) ලියාපදිංචිව තිබූ සේවා නියුක්තකයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;
 - (ii) අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තකයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;
 එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තකයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව,
 - (i) රජයට අයත් සමාගම්;
 - (ii) අර්ධ රාජ්‍ය ආයතන ;
 - (iii) පෞද්ගලික අංශය;
 - (iv) කර්මාන්ත අංශය;
 - (v) කෘෂිකර්මාන්ත අංශය;
 - (vi) සේවා අංශය;
 අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නක් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2016 නොවැම්බර් මස 12 වැනි සෙනසුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

683/16

ගරු බුද්ධික පතිරණ මහතා, — සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ශ්‍රී ලංකාව තුළ මේ වනවිට වැඩිවෙමින් පවතින කාම අපරාධ සඳහා මත්ද්‍රව්‍ය පමණක් නොව ඖෂධ වර්ගද හේතුවන බවත්;
- (ii) Slidenafil හා වෙනත් වාජිකරණ ඖෂධ වෙළඳපොළේ පහසුවෙන් නිදහසේ මිලදීගත හැකි බවත්;
- (iii) පාසල්, උපකාරක පන්ති, ලැහුම්හල් හා පුවත්පත් දැන්වීම් හරහා මෙම ඖෂධ බෙදාහැරීමේ කටයුතු සිදුවන බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) වාජිකරණ ඖෂධ නිදහසේ මිලදී ගැනීමේ හැකියාව පාලනය කිරීම සඳහා රජය පියවර ගන්නේද;
- (ii) එසේ නම්, ඒ කෙසේද;
- (iii) වාජිකරණ ඖෂධ ප්‍රමිතිය හා අලෙවිය නියාමනයට රජය කටයුතු කරන්නේද;
- (iv) එසේ නම්, ඒ කෙසේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

760/16

ගරු බිමල් රත්නායක මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල ගම්පහ දිස්ත්‍රික්කය තුළ,
 - (i) ලියාපදිංචිව තිබූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;
 - (ii) අලුතින් ලියාපදිංචි වූ සේ.භා.අ. (ETF) ගිණුම් සංඛ්‍යාව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේ.භා.අ. (ETF) ගිණුම් සංඛ්‍යාව,

- (i) රජයට අයත් සමාගම්;
- (ii) අර්ධ රාජ්‍ය ආයතන;
- (iii) පෞද්ගලික අංශය;
- (iv) කර්මාන්ත අංශය;
- (v) කෘෂිකර්මාන්ත අංශය;
- (vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

ගරු බුද්ධික පතිරණ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකාවට වාර්ෂිකව අවශ්‍ය බඹර පැණි ප්‍රමාණය කොපමණද;
- (ii) එම ප්‍රමාණයෙන් රට තුළ නිපදවන ප්‍රතිශතය කොපමණද;
- (iii) ආනයනය කරන ප්‍රමාණය කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) රටට අවශ්‍ය බඹර පැණි ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට කටයුතු කරන්නේද;
- (ii) එසේ නම්, ඒ සඳහා ඇති වැඩපිළිවෙළ කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

ගරු බිමල් රත්නායක මහතා,— කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල ගම්පහ දිස්ත්‍රික්කය තුළ,
 - (i) ලියාපදිංචිව තිබූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව;
 - (ii) අලුතින් ලියාපදිංචි වූ සේ.අ.අ. (EPF) ගිණුම් සංඛ්‍යාව;
 එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේ.අ.අ. (EPF) ගිණුම් සංඛ්‍යාව,
 - (i) රජයට අයත් සමාගම්;
 - (ii) අර්ධ රාජ්‍ය ආයතන;
 - (iii) පෞද්ගලික අංශය;
 - (iv) කර්මාන්ත අංශය;
 - (v) කෘෂිකර්මාන්ත අංශය;
 - (vi) සේවා අංශය;
 අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

**2016 නොවැම්බර් මස 15 වැනි අඟහරුවාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

ගරු බුද්ධික පතිරණ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකාවට වාර්ෂිකව අවශ්‍ය මී පැණි ප්‍රමාණය කොපමණද;
- (ii) එම ප්‍රමාණයෙන් රට තුළ නිපදවන ප්‍රතිශතය කොපමණද;
- (iii) ආනයනය කරන ප්‍රමාණය කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) රටට අවශ්‍ය මී පැණි ප්‍රමාණය නිපදවීමට කටයුතු කරන්නේද;

(16)

(ii) එසේ නම්, ඒ සඳහා ඇති වැඩපිළිවෙළ කවරේද;
යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

762/16

ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) 2013, 2014 සහ 2015 වර්ෂවල පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ,

(i) ලියාපදිංචිව තිබූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;

(ii) අලුතින් ලියාපදිංචි වූ සේ.භා.අ. (ETF) ගිණුම් සංඛ්‍යාව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේ.භා.අ. (ETF) ගිණුම් සංඛ්‍යාව,

(i) රජයට අයත් සමාගම්;

(ii) අර්ධ රාජ්‍ය ආයතන;

(iii) පෞද්ගලික අංශය;

(iv) කර්මාන්ත අංශය;

(v) කෘෂිකර්මාන්ත අංශය;

(vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

695/16

ගරු බුද්ධික පතිරණ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) ශ්‍රී ලංකාවට වාර්ෂිකව අවශ්‍ය වෙනිවැල් ප්‍රමාණය කොපමණද;

(ii) එම ප්‍රමාණයෙන් ඊට තුළ නිපදවන ප්‍රතිශතය කොපමණද;

(iii) ආනයනය කරන ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඊට අවශ්‍ය වෙනිවැල් ප්‍රමාණය වගා කිරීමට කටයුතු කරන්නේද;

(ii) එසේ නම්, ඒ සඳහා ඇති වැඩපිළිවෙළ කවරේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

763/16

ගරු බිමල් රත්නායක මහතා,— කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) 2013, 2014 සහ 2015 වර්ෂවල පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ,

(i) ලියාපදිංචිව තිබූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව;

(ii) අලුතින් ලියාපදිංචි වූ සේ.අ.අ. (EPF) ගිණුම් සංඛ්‍යාව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේ.අ.අ. (EPF) ගිණුම් සංඛ්‍යාව,

- (i) රජයට අයත් සමාගම්;
- (ii) අර්ධ රාජ්‍ය ආයතන;
- (iii) පෞද්ගලික අංශය;
- (iv) කර්මාන්ත අංශය;
- (v) කෘෂිකර්මාන්ත අංශය;
- (vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2016 නොවැම්බර් මස 16 වැනි බදාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

696/16

ගරු බුද්ධික පතිරණ මහතා, — කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ශ්‍රී ලංකාවට ආනයනය කරන පලතුරු සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය කරන බවත්;
- (ii) එම පලතුරු කල් තබා ගැනීමට යොදන රසායන ද්‍රව්‍ය රටේ ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර බවත්;
- (iii) මෙලෙස ආනයනික පලතුරු බොහෝමයක් මෙරට වගා කළ හැකි බවත්; එතුමා පිළිගන්නෙහිද?
- (ආ) (i) මෙරට වගා කළ හැකි එහෙත් ආනයනය කරන පලතුරු වර්ග කවරේද;
- (ii) එම පලතුරු වගා කිරීමට අවශ්‍ය පහසුකම් ගොවීන්ට ලබාදීමට රජය පියවර ගන්නේද;
- (iii) එසේ නම්, ඒ කෙසේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

764/16

ගරු බිමල් රත්නායක මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල මාතලේ දිස්ත්‍රික්කය තුළ,
- (i) ලියාපදිංචිව තිබූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;
- (ii) අලුතින් ලියාපදිංචි වූ සේ.භා.අ. (ETF) ගිණුම් සංඛ්‍යාව;
- එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේ.භා.අ. (ETF) ගිණුම් සංඛ්‍යාව,
- (i) රජයට අයත් සමාගම්;
- (ii) අර්ධ රාජ්‍ය ආයතන;

- (iii) පෞද්ගලික අංශය;
- (iv) කර්මාන්ත අංශය;
- (v) කෘෂිකර්මාන්ත අංශය;
- (vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

697/'16

ගරු බුද්ධික පතිරණ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ලාක්ෂ්‍ය ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ජීවිකාව කරගත් පිරිස මේ වනවිට එම කර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටින බවත්;
 - (ii) අමුද්‍රව්‍ය හා වෙළඳපොළ පිළිබඳව ගැටලු පවතින බවත්;
 - (iii) මෙම කර්මාන්තයට රටට විශාල විදේශ විනිමයක් ගෙන ආ හැකි බවත්;
- එතුමා දන්නෙහිද?

- (ආ) (i) ලාක්ෂ්‍ය නිෂ්පාදන අපනයනය කරන්නේද;
 - (ii) එසේ නම්, 2015 වසර තුළ ලබාගත් අපනයන ආදායම කොපමණද;
 - (iii) අපනයනය නොකරන්නේ නම්, අපනයනය කිරීමට කටයුතු කරන්නේද;
 - (iv) එසේ නම්, ඒ කවර දිනයක සිටද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) රට තුළ ලාක්ෂ්‍ය කර්මාන්තයට අවශ්‍ය වෙළඳපොළ පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබේද;
 - (ii) එසේ නම්, එම පියවර කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

765/'16

ගරු බිමල් රත්නායක මහතා,— කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල මාතලේ දිස්ත්‍රික්කය තුළ,
- (i) ලියාපදිංචිව තිබූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව;
- (ii) අලුතින් ලියාපදිංචි වූ සේ.අ.අ. (EPF) ගිණුම් සංඛ්‍යාව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේ.අ.අ. (EPF) ගිණුම් සංඛ්‍යාව,

- (i) රජයට අයත් සමාගම්;
- (ii) අර්ධ රාජ්‍ය ආයතන;
- (iii) පෞද්ගලික අංශය;
- (iv) කර්මාන්ත අංශය;
- (v) කෘෂිකර්මාන්ත අංශය;

- (vi) සේවා අංශය;
- අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

**2016 නොවැම්බර් මස 17 වැනි බ්‍රහස්පතින්දා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

698/16

ගරු බුද්ධික පතිරණ මහතා, — කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2015 වර්ෂය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කළ කොත්තමල්ලි ප්‍රමාණය කොපමණද;
- (ii) ශ්‍රී ලංකාව කොත්තමල්ලි ආනයනය කරන ප්‍රධාන රටවල් කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) ශ්‍රී ලංකාව තුළ කොත්තමල්ලි වගා කරන්නේද;
- (ii) එසේ නම්, එය ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයෙන් කොපමණ ප්‍රතිශතයක්ද;
- (iii) කොත්තමල්ලි වගා නොකරන්නේ නම්, ඒ මන්ද;
- (iv) ශ්‍රී ලංකාව තුළ කොත්තමල්ලි වගාව ව්‍යාප්ත කිරීමට රජය ගන්නා පියවර කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

766/16

ගරු බිමල් රත්නායක මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල මොණරාගල දිස්ත්‍රික්කය තුළ,
 - (i) ලියාපදිංචිව තිබූ සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;
 - (ii) අලුතින් ලියාපදිංචි වූ සේ.භා.අ. (ETF) ගිණුම් සංඛ්‍යාව;
 එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේ.භා.අ. (ETF) ගිණුම් සංඛ්‍යාව,
 - (i) රජයට අයත් සමාගම්;
 - (ii) අර්ධ රාජ්‍ය ආයතන;
 - (iii) පෞද්ගලික අංශය;
 - (iv) කර්මාන්ත අංශය;
 - (v) කෘෂිකර්මාන්ත අංශය;
 - (vi) සේවා අංශය;
 අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

699/'16

ගරු බුද්ධික පතිරණ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2015 වර්ෂය තුළ ශ්‍රී ලංකාව ආනයනය කළ සුදු හඳුන් හා රත් හඳුන් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) ශ්‍රී ලංකාව සුදු හඳුන් හා රත් හඳුන් ආනයනය කරන ප්‍රධාන රටවල් කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) ශ්‍රී ලංකාව තුළ සුදු හඳුන් හා රත් හඳුන් වගා කරන්නේද;
- (ii) එසේ නම්, එය ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයෙන් කොපමණ ප්‍රතිශතයක්ද;
- (iii) සුදු හඳුන් හා රත් හඳුන් වගා නොකරන්නේ නම්, ඒ මන්ද;
- (iv) ශ්‍රී ලංකාව තුළ සුදු හඳුන් හා රත් හඳුන් වගාව ව්‍යාප්ත කිරීමට රජය ගන්නා පියවර කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

767/'16

ගරු බිමල් රත්නායක මහතා,— කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල මොණරාගල දිස්ත්‍රික්කය තුළ,
 - (i) ලියාපදිංචිව තිබූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව;
 - (ii) අලුතින් ලියාපදිංචි වූ සේ.අ.අ. (EPF) ගිණුම් සංඛ්‍යාව;
 එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේ.අ.අ. (EPF) ගිණුම් සංඛ්‍යාව,
 - (i) රජයට අයත් සමාගම්;
 - (ii) අර්ධ රාජ්‍ය ආයතන;
 - (iii) පෞද්ගලික අංශය;
 - (iv) කර්මාන්ත අංශය;
 - (v) කෘෂිකර්මාන්ත අංශය;
 - (vi) සේවා අංශය;
 අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

849/'16

ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ, සිරම්බිඅඩි ප්‍රදේශයේ, අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයන් ජීවත්වන ග්‍රාම නිලධාරී වසම් කවරේද;
- (ii) දැනට එම ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
- (iii) මෙම පුද්ගලයන් ලංකාවේ වෙනත් ප්‍රදේශවල ජීවත්වන බවට වාර්තා වී තිබේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) එම ජනතාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය යන මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමේ අයිතිය රජය විසින් තහවුරු කර තිබේද;
 - (ii) එසේ නම්, ඒ සඳහා ගෙන ඇති පියවර කවරේද;
 - (iii) එම ජනතාවගේ සංස්කෘතික අන්‍යෝන්‍යතාවයන් හා පාරම්පරික උරුමයන් රැකගෙන ජීවත්වීම සඳහා රජය අනුග්‍රහයන් ලබා දී තිබේද;
 - (iv) එසේ නම්, එම අනුග්‍රහයන් කවරේද;
- යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2016 නොවැම්බර් මස 18 වැනි සිකුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

768/16

ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල බදුල්ල දිස්ත්‍රික්කය තුළ,
- (i) ලියාපදිංචිව තිබූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;
 - (ii) අලුතින් ලියාපදිංචි වූ සේ.භා.අ. (ETF) ගිණුම් සංඛ්‍යාව;
- එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේ.භා.අ. (ETF) ගිණුම් සංඛ්‍යාව,
- (i) රජයට අයත් සමාගම්;
 - (ii) අර්ධ රාජ්‍ය ආයතන;
 - (iii) පෞද්ගලික අංශය;
 - (iv) කර්මාන්ත අංශය;
 - (v) කෘෂිකර්මාන්ත අංශය;
 - (vi) සේවා අංශය;
- අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

769/16

ගරු බිමල් රත්නායක මහතා,— කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල බදුල්ල දිස්ත්‍රික්කය තුළ,
- (i) ලියාපදිංචිව තිබූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව;
 - (ii) අලුතින් ලියාපදිංචි වූ සේ.අ.අ. (EPF) ගිණුම් සංඛ්‍යාව;
- එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේ.අ.අ. (EPF) ගිණුම් සංඛ්‍යාව,

- (i) රජයට අයත් සමාගම්;
- (ii) අර්ධ රාජ්‍ය ආයතන;
- (iii) පෞද්ගලික අංශය;
- (iv) කර්මාන්ත අංශය;
- (v) කෘෂිකර්මාන්ත අංශය;
- (vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

**2016 නොවැම්බර් මස 19 වැනි සෙනසුරාදා
වාවික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

770/16

ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) 2013, 2014 සහ 2015 වර්ෂවල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ,

- (i) ලියාපදිංචිව තිබූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;
- (ii) අලුතින් ලියාපදිංචි වූ සේ.භා.අ. (ETF) ගිණුම් සංඛ්‍යාව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේ.භා.අ. (ETF) ගිණුම් සංඛ්‍යාව,

- (i) රජයට අයත් සමාගම්;
- (ii) අර්ධ රාජ්‍ය ආයතන;
- (iii) පෞද්ගලික අංශය;
- (iv) කර්මාන්ත අංශය;
- (v) කෘෂිකර්මාන්ත අංශය;
- (vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

771/16

ගරු බිමල් රත්නායක මහතා,— කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) 2013, 2014 සහ 2015 වර්ෂවල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ,

- (i) ලියාපදිංචිව තිබූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව;

- (ii) අලුතින් ලියාපදිංචි වූ සේ.අ.අ. (EPF) ගිණුම් සංඛ්‍යාව;
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේ.අ.අ. (EPF) ගිණුම් සංඛ්‍යාව,
 - (i) රජයට අයත් සමාගම්;
 - (ii) අර්ධ රාජ්‍ය ආයතන;
 - (iii) පෞද්ගලික අංශය;
 - (iv) කර්මාන්ත අංශය;
 - (v) කෘෂිකර්මාන්ත අංශය;
 - (vi) සේවා අංශය;
 අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2016 නොවැම්බර් මස 21 වැනි සඳුදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

772/16

ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල අම්පාර දිස්ත්‍රික්කය තුළ,
 - (i) ලියාපදිංචිව තිබූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;
 - (ii) අලුතින් ලියාපදිංචි වූ සේ.භා.අ. (ETF) ගිණුම් සංඛ්‍යාව;
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේ.භා.අ. (ETF) ගිණුම් සංඛ්‍යාව,
 - (i) රජයට අයත් සමාගම්;
 - (ii) අර්ධ රාජ්‍ය ආයතන;
 - (iii) පෞද්ගලික අංශය;
 - (iv) කර්මාන්ත අංශය;
 - (v) කෘෂිකර්මාන්ත අංශය;
 - (vi) සේවා අංශය;
 අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

ගරු බිමල් රත්නායක මහතා,— කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) 2013, 2014 සහ 2015 වර්ෂවල අම්පාර දිස්ත්‍රික්කය තුළ,

- (i) ලියාපදිංචිව තිබූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව;
- (ii) අලුතින් ලියාපදිංචි වූ සේ.අ.අ. (EPF) ගිණුම් සංඛ්‍යාව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේ.අ.අ. (EPF) ගිණුම් සංඛ්‍යාව,

- (i) රජයට අයත් සමාගම්;
- (ii) අර්ධ රාජ්‍ය ආයතන;
- (iii) පෞද්ගලික අංශය;
- (iv) කර්මාන්ත අංශය;
- (v) කෘෂිකර්මාන්ත අංශය;
- (vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?